


# කාලගුණ වාර්තාව බැංකිල අරික්කෙ Weather Report

2021.05.07 දින උරු 0830 ව අවසන් වූ පැය 24 සදහා

for the 24 hour period ending at 0830SLTS on this date

කාලගුණවී ද්‍රාන මධ්‍යස්ථාන වෘත්මන්ත්වාලීය නිවෙයක් Meteorological Stations	සෙවන උත්තරවය(යේ) නිශ්චිත වෝප්පිවය (සේ)		චරුවන පත්‍රය(ම්ල) මෘත් ව්‍යුත්ස්සි(ම්.ම්) Rainfall (mm)	
	Temperature in the shade (°C)			
	පෙරමා මාx	අවම තුළුම් Min.		
අනුරුධලුර අනුරාතපුරම Anuradhapura	33.9	24.5	0.8	
බදුලේ පත්‍රගොන Badulla	29.8	19.6	0.7	
බත්ත්වාල පන්තාරවගොන Bandarawela	25.9	17.9	7.0	
මධ්‍යමාලුව මාට්ටකොලපු Batticaloa	32.5	25.1	19.7	
කොළඹ කොයුම්පු Colombo	31.7	24.9	5.8	
ගාල්ල කාලි Galle	30.4	25.2	0.0	
හම්බන්තොට මපරුන්තොට Hambanthota	33.5	25.6	0.7	
කාපනය යාම්පාණම Jaffna	32.3	26.0	13.1	
මොනරුගල මොනරාකල මොනරාකල Monaragala	33.9	22.8	16.2	
කටුගස්තොට කටුකොල්තොට Katugasthota	32.2	22.5	45.7	
කටුනායක කටුනායක Katunayake	31.8	23.7	2.3	
කරුණුගල කුරුණාකල Kurunagala	33.6	23.4	19.4	
මහ ඉලුප්පලම මහා මූලුප්පලම Maha Illuppallama	34.2	23.7	TR	
මත්තාරම මන්නාර Mannar	32.6	26.3	6.5	
පෙලෙන්තරව පොලන්නුව polonnaruwa	34.3	24.7	0.0	
නුවරේලිය තුවයරුව මානුව Nuwara Eliya	22.4	13.9	3.3	
පොන්විල් පොත්තුවිල Pothuvil	33.1	25.6	4.9	
පුත්තලම පුත්තාම් Puttalam	32.9	24.4	3.5	
රත්මලාන ඉර්තමාණ රත්මලාන Rathmalana	33.6	25.2	5.1	
රත්නපුර ඉර්තනුපුර Rathnapura	32.8	23.3	22.6	
ත්‍රික්කාමලය තිරුකොණමලය Trincomalee	33.5	26.6	0.0	
විනියා බැංකිල Vavuniya	33.4	24.1	3.4	
මත්තාල මත්තාල Mattla	32.6	24.5	1.1	
මුල්‍ය මුළුල්ලත්ත්වු මුල්‍ය මුළුල්ලත්ත්වු Mullaithivu	33.1	26.7	6.7	
<b>විදුලි බ්ලාගාර ආණු ජලය නීර්මියන තීරෙන්තුව පරාපු Hydro Catchment Areas</b>				
චරුවන යෝන මධ්‍ය නිවෙයක් Rainfall Stations	මුම්-මී- mm	චරුවන යෝන මධ්‍ය නිවෙයක් Rainfall Stations	මුම්-මී- mm	
කාල්ඩ්‍රෑකැසලර්ස් Castlereigh	20.5	රන්දෙලිගල තුරන්තුනිකල Randenigala	0.0	
නොර්ට්න් Norton	72.8	රන්ටැම් තුරන්තුනිකල Rantambe	0.0	
මාවිසාකුලේ මෙසකකලේ Maussakelle	13.0	බොත්තැන්න පොවත්තන්න Bowatenna	16.8	
කැනියන කන්යන Canyon	25.0	උකුවලු ක්‍රුවල Ukuwela	22.4	
ලක්ෂ්පාන පාන පාන Lakshapana	53.0	සමනාලුව සමනාලුව Samanalawa Wawa	17.0	
ශ්‍රී ලංකා මාලුව මෙල් නොකාත්ම මෙල් Upper Kotmale	15.5	කුකුල් ගහ තුරන්තුනිකල Kukuleganaga	8.0	
කොත්මලේ නොකාත්ම මෙල් Kotmale	21.2	මස්කෙලිය ම්ස්කෙලිය Maskeliya	NA	
වික්ටොරියා බැංකිල Victoriya	0.0	නැබනා පොනානු Neboda	NA	
<b>අනිතුත් ව්‍යුහාතන ස්ථාන ගැනීය නිලධාරියක් මැත්තුව්‍යිස්සි Other Rainfall Stations</b>				
චරුවන යෝන මධ්‍ය නිවෙයක් Rainfall Stations	මුම්-මී- mm	චරුවන යෝන මධ්‍ය නිවෙයක් Rainfall Stations	මුම්-මී- mm	
පස්‍යාල පාළා පාළා Pasyala	115.2	ගුරුලුවන කුරුමුවාන Guruluwana	42.3	
නිට්ටාමුව නිට්ටාමුව Nittambuwa	103.1	වට්ටාවට්ටාවාලා Watawala	41.7	
වැල්වල වැල්වල Wellawala	97.0	අටරගල්ල වැව අට්ටාරක්කලා Attaragalla Tank	39.0	
කිරිදිවල කිරිදිවල Kirindiwela	84.3	බොගන් වැවය බොකන් Vogan	38.5	
ආධිගෘණ්ණ ආධිගෘණ්ණ Andigama	67.3	දෙනාගල බෙත්තැනක්කලා Dethanagala	35.5	
බුවන්ගල පැටුවාන්කල Batuwangala	64.3	බද්දෙලු පැටුවාන්කල Baddegama	35.0	
මුළුම මත්තුකම Mathugama	53.4	ගල්ගුව කල්කමුව Galgamuwa	35.0	
තලංග ව්‍යුහ තැලංගහ තොට්ටම Thalangaha Estate	52.0	දෙනියා තෙත්තියාප Deniyaya	34.0	
වාරියපොල බැංකිල Wariyapola	48.1	කොටගල රෙකිව නොකාත්ම බෞජ්ජාට්ටා Kotagala Rosita	32.2	
පළුගස්වා පුමුක්කලාව Palugasewa Estate	46.0	කමලසුගුමලාස්සරම් Kamalasram	31.6	
උපරි ව්‍යුහාතන / අතිශායිය මැත්තුව්‍යිස්සි/ Highest Rainfall :		115.2 mm	පස්‍යාල පාළා පාළා Pasyala	

# Rainfall distribution over the period of 24 hours ending at 8.30 a.m. on 07-05-2021



**Department of Meteorology  
Sri Lanka**